



සෑමරත්න 2012

සංගුරාප - 2012

විශේෂ සභ්‍යත්වවලදී මානව අවකාශය...

2012 දෙසැම්බර 11, 12

දෙදින පුරා කැලෙහි විශ්වවිද්‍යාල ගුම්යේ දී.



සෑමරත්න

රෝකොට්ට්ට්විද්‍යා අධ්‍යාපන අංශය

රෝකොට්ට්ට්විද්‍යා හිමි තාන්ත්‍රික

කැලෙහි විශ්වවිද්‍යාලය



ප්‍රතිමාධිනයේ සමාජ බලපෑම පිළිබඳ විශ්වාසක්

සහකාර ක්‍රීඩාවරය තත්ත්වරණ ප්‍රතිච්‍රිත
thathsarani_fernando@yahoo.com

ජනමාධ්‍ය ඔස්සේ සිය ග්‍රාහක සමාජය වෙත සිදු කෙරෙන බලපෑම විභිඛ අවස්ථාවන්හිදී, විවිධ හේතු සාධක මත විවිධ ස්වරූප ගනී. එම බලපෑම, හිතකර හෝ අහිතකා බලපෑමක් ද, සංශෝධන් හෝ වතු බලපෑමක් ද, සීමිත හෝ අසීමිත බලපෑමක් ද යනයි වියයෙන දැක්වීමෙන් ද, සංශෝධන හෝ වතු බලපෑමක් ද, සීමිත හෝ අසීමිත බලපෑමක් ද යනයි විවිධාකාර විය නැති. මෙම මාධ්‍ය බලපෑම අධ්‍යාපනයේ පහසුව සඳහා ප්‍රධාන ආකාර තුනක් ලෙස මිනින්දො විය නැති. මෙම මාධ්‍ය බලපෑම අධ්‍යාපනයේ පහසුව සඳහා ප්‍රධාන ආකාර තුනක් ලෙස දැක්වීය නැති වේ.

ඒනම,

1. ස්කමුඩා බලපෑම් මිස්සේම් මිස්සේ සිමුජයේ යම් වෙනසක් ඇති කිරීම්.

දේශ: තිහෙකුව තිඳ යම් ප්‍රකාශීලිතය වෙනසක් ඇති කිරීම.

2. සමාජයේ පවත්නා යථාර්ථය මුහුණය කරගැනීමට හෝ ග්‍රාහකයා ඉන් ඇත් කර තැබීමට හෝ ජනමාධ්‍යයට ගක්තිය ඇත.

උදා: අධිජත්වාදී මාධ්‍ය හා විනාවක් පැවති ඇංග්‍රීසු- හිටුල් ගේ පාලන සමයෙහි වූ සම්පූර්ණ මෙම ස්වභාවය

3. ජනපිය සංස්කෘතිකාරී බිජිකීම්ටත්, පවත්නා සමාජ තත්ත්වයට ආගන්තුක වූ තව සමාජ පවත්නා පෙළිද කිරීමටත්, ජනමාධ්‍යයට භැංකියාල් ඇතුළු.

මින් ප්‍රංශු ස්වභාව්‍යයේ බැලපෑමෙහි ස්වරුපය මත සිටි ආකාර වේ.

ජ්‍යෙෂ්ඨ

⇒ සමාජ විද්‍යාත්මක බැරපැම

උදා: සමුජානුයෝග්‍රහය, සමුජ ඒකාබද්ධතාව, හානා උපාර්ශනය, සංස්කෘතික හා ආගමික කියාකාරීත්වය ආදිය කෙරෙහි වන ජනමාධ්‍ය බලපෑම

೨ ಮಹೇ ವಿಜಯಕ್ರಾಂತಿ ವಿರಾಪಕ್ರಾಂತಿ

උදා: පෙළරුණත්වය කෙරෙහි, නළ පුරුදු හෝ ඇබැලැනි වීම කෙරෙහි, සියදිනි නසාගැනීම්, ලිංගිකත්වය ආදය කෙරෙහි වන ජනමාධ්‍ය බලපෑම

၁။ ငွေ့ကပ်လုပ်မှု ပါရဲပွဲမ

උදා: ජනමතය ගොඩනැගීම, නායකත්වය මතු කිරීම, බලය ව්‍යාප්ත කිරීම ආදිය කෙරේසි එන ජනමාධ්‍ය බලපෑම

၁ අර්ථමය බලපෑම

උදා: ප්‍රාගිජාසික විරණය හා ප්‍රාගිජාපන රටාව සාධිය කෙරෙහි එන ජනතායිත බලපෑම දානුද වශයෙනි.

ජනමාධ්‍යයේ බලපෑම යන්න නිර්මාණය වන්නේ යම් ජනමාධ්‍යයක් ඔස්සේ විකාශය වනු ලබන යම් සංදේශයක අන්තර්ගතය කෙරෙහි ග්‍රාහකයා ග්‍රහණය වීම හේතුවෙනි. මෙය ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු හා සන්නිවේදන විගාරදවිරයකු වන එවරට එම්. රෝජ්රේස්ගේ තැලේත්පාද විසරණ ත්‍යායෙහි (Theory of Diffusion of Innovations) දක්වෙන පංචවිධ අදියර ඔස්සේ පැහැදිලි කළ තැකිවේ. එම පංචවිධ අදියර නම්,

1. හඳුනාගැනීමේ අදියර (Awareness Stage)

ජනමාධ්‍යයක් හෝ යම් තොරතුරු මූලාශ්‍යයක් ඔස්සේ ග්‍රාහකයා යම් තොරතුරක් හඳුනාගනී. එය විස්තරාත්මක බවින් තොරය.

2. උද්යෝගිකර අදියර (Interest Stage)

ප්‍රාථමික නත්ත්වයෙන් හඳුනාගත් තොරතුරු පිළිබඳ වැඩිදුර සෞයාපුද්‍රීමේ උනන්දුව - උද්යෝගය ඇතිවේ.

3. ආගකීමේ අදියර (Evaluation Stage)

විස්තරාත්මකව හඳුනාගත් තොරතුරහි ස්වභාවිය පිළිබඳ යම් ඇගකීමක් සිදු කරයි.

4. අන්තර් බැලීමේ අදියර (Trial Stage)

එස් ඇගකීමට ලක් කළ තොරතුර පිළිබඳ ව ප්‍රායෝගිකව හාවිතයට පෙර අන්තර් බැලීම සිදු කෙරේ.

5. හාවිත අදියර (Adoption Stage)

අන්තර් බැලා තීරණය කළ තොරතුර හාවිතයට ගැනීම මෙම අදියරේ ද සිදුවෙයි. ග්‍රාහක මිතයට අනුව ඇතැම් විට හාවිතයට ගැනීමෙන් තොර එ ප්‍රතික්ෂේප වීම ද සිදු විය හැක.

ග්‍රාහක ජනමාධ්‍යයේ බලපෑමට නතු වීමේද ද ඉහත කි පංචවිධ අදියරයන් සංඝ්‍රව හෝ ව්‍යුව බලපෑමිකාරී විය හැක. නිදුසුනක් ලෙස ප්‍රවිත්පතක ඇති ප්‍රවිත්තියක් කියවීමට යොමු වන පාසකයකු දක්විය හැක. ප්‍රවිත්පතෙහි ආකර්ෂණීය සිරස්තලය හේතුවෙන් (හඳුනාගැනීමේ අදියර) පාසකයා එහි අනු සිරස්තල වෙත යොමු වීමත (ශ්‍රද්ධියිකර අදියර) පසුව ප්‍රවිත්තියේ අන්තර්ගතය කෙරෙහි යොමු වීමත නිදුසුන් වේ.

ග්‍රාහක ස්වභාවිය හා ජනමාධ්‍ය බලපෑම

විවිධ අවස්ථාවන්හි ද ජනමාධ්‍යන්හි බලපෑමට විවිධාකාරයෙන් හසුවන ග්‍රාහකයා ඒකාකාරී සංරුපයකින් යුතු තොවේ. ප්‍රදේශ හා සමාජමය විහිත්තතා රසකින් යුත්, එකිනෙකට ප්‍රතිවිරෝධී

හේ සමඟාත නොවන මතවාද, ආකල්ප, මතෝ වෘත්තීන්ගෙන් යුත් පුද්ගල සම්භයක් ලෙස පොදු ග්‍රාහකයා හඳුනාගත හැකිවේ. ඔවුන් විවිධාකාර වූ ප්‍රජා සාධක රෝගින් සමන්විත වන අතර, සංකීරණ රුවී අරුවිකම්වලින් යුතු පිරියකි. එවැනි ග්‍රාහක ප්‍රජා සාධක (Audience Demographics) ලෙස, ස්ත්‍රී පුරුෂ භාවය, වයස් මට්ටම, වෘත්තීමය ස්වභාවය, සමාජ පංතිය, ආගම් විශ්වාස, අධ්‍යාපන මට්ටම, ආදායම් තත්ත්වය, වාර්ශික පදනම යනාදිය හඳුනාගත හැකිය, මෙක් ප්‍රජා සාධකවලට අනුව ග්‍රාහකයා විසින් ජනමාධ්‍ය සංදේශ තෝරා ගැනීමත්, ජ්‍වාට ප්‍රතිචාර දක්වීමත් සංකීරණ වෙනස්කම්වලින් යුතු විය හැකිවේ. එසේ ම ජනමාධ්‍ය මගින් ඒ ඒ ග්‍රාහකයා, මෙත යොමු කරනු ලබන බලපෑමේ තීවුතාව කෙරෙහි ද මෙම ග්‍රාහක ප්‍රජා සාධක හේතු රේ. ජනමාධ්‍ය සංදේශ නිරමාණකරණයේදී හා සම්පාදනයේදී ද එකී සාධක පිළිබඳ අවධානය යොමු කොට සන්දේශ ග්‍රාහක ගත කිරීම වඩාත් එලදායි වේ. එනම් ඉලක්ක ග්‍රාහක කණ්ඩායමක් (Target Audience) විෂයයෙහි අවධානය යොමු කිරීමයි. අලෙවි ප්‍රවාරණයේදී ද අලෙවිකරණ උපායමාරුගයක් ලෙස මෙය උපයෝගි කරගනු ලැබේ.

ග්‍රාහක බලපෑමේ වරණීය අනාවරණය

අැතැම් විට අැතැම් ග්‍රාහකයන් මාධ්‍ය බලපෑමට හසුවන්නේ අර්ථ වශයෙනි. නොඑසේ නම් විශේෂී අවස්ථාවකදී විශේෂ වශයෙනි. එය ග්‍රාහක බලපෑමේ වරණීය අනාවරණය (Selective Exposure) නම් වේ. එහිලා ග්‍රාහකයාගේ පුද්ගල රුවිකන්වය, සංඡානනය හා ග්‍රහණ ගක්තිය ඇදි සාධකයන් හේතු විය හැක.

ග්‍රාහක මානසික තත්ත්වයේ ස්වභාවය හා ජනමාධ්‍ය බලපෑම

ජනමාධ්‍ය බලපෑම හා ග්‍රාහකයා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉහත කි ග්‍රාහක ප්‍රජා සාධකයන්ට අමතරව පුද්ගල මානසික තත්ත්වය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ජනමාධ්‍ය පර්යේෂක බිවිතර විසින් දක්වා ඇත්තේ, ජනමාධ්‍ය මගින් සිදු කෙරන බලපෑමේ ස්වභාවය හඳුනාගැනීම සඳහා, ග්‍රාහක කණ්ඩායම් තුළ පවතින මතෝ වෘත්තීන් හඳුනාගැනීම අත්‍යවශ්‍ය වන බවයි. එනම්, ජනමාධ්‍ය ඔස්සේ ග්‍රාහකයා වෙත කවරාකාරයක බලපෑමක් මූක්ත කළ ද, පුද්ගලයන් වශයෙන් එක් එක් ග්‍රාහකයා තුළ දීර්ඝ කාලයක් මූල්‍යලේඛන් වියානගත වූ මතෝ වෘත්තීන්ට අනුව ජනමාධ්‍ය බලපෑමේ ප්‍රවේශය තීරණය වන බවයි.

ග්‍රාහක ආකල්පමය වෙනස හා ජනමාධ්‍ය බලපෑම

ජනමාධ්‍ය මගින් විසරණය කෙරෙන සංදේශයකට, ග්‍රාහකයා තුළ මූල්‍ය බැස පවත්නා ආකල්ප වෙනස් කිරීමට කෙතරම් හැකියාවක් පවතී ද යන්න පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය යුතුය. මේ

පිළිබඳ පරායෝග සිදු කළ ප්‍රපුකට මත්තේ විද්‍යාඥ කාල් හඩුලන්ඩ් විසින් ග්‍රාහක ආකල්ප වෙනස් නීම්ම යොතු වන ප්‍රධාන සාධක හතරක් අනාවරණය කොට ඇත.

එනම්,

1. සංදේශ ගත වන්නේ කුමක් ද?
2. එය කෙතරම් ප්‍රබල ද හෝ දුබල ද?
3. එයට බදුන්වන ග්‍රාහකයාගේ මත්තේ වෘත්තිය කෙබඳ ද?
4. සංදේශයේ ස්වරූපය හා මත්තේ වෘත්තිය අතර ඇති වන ගැටුම කෙබඳ ව? යනාදී වශයෙනි.

මෙක් ආකල්පමය වෙනස වඩාත් නිරමාණයිලි හා උපතුමයිලි අත්දමින් සිදු කිරීම සඳහා ජනමාධ්‍ය මගින් ජනමත ප්‍රධානීන් හෝ යම් ක්ෂේත්‍රයක ප්‍රවීනතාවට පත් ජනප්‍රිය වරිත යොදා ගැනීම සිදු කරයි. නිදුසුනක් ලෙස ආයමික ප්‍රධානීයකු හෝ ශ්‍රීචිකයන්, නළතිලියන් ආදි යම් සේත්‍රයක ප්‍රවීනයෙකු යොදා ගැනීම දැක්වීය හැකිය.

ජනමාධ්‍ය මගින් ග්‍රාහක සමාජය වෙත සිදු කෙරෙන බලපෑම පිළිබඳ යථේක්ත ආකාරයෙන් විශ්‍රාන්ත හැකිවේ. සමාජයේ විවිධ සමාජ ආයතනයන්හි ශ්‍රීයකාරීන්වයට අවශ්‍ය තොරතුරු සම්පෘදනය කරන්නා වූ තොරතුරු මූලාශ්‍රයක් වශයෙන් ජනමාධ්‍යයේ බලපෑම ප්‍රබල වන අතර ම පුද්ගල මතවැදු සාකච්ඡාවත්, ඉන් නව මතයන්, ප්‍රතිමානයන් ගොඩනගා ගැනීමත් ඉඩ සලසන වේදිකාවක් ලෙස ශ්‍රීයකරමින් ග්‍රාහක දැනුම පුළුල් කරයි. ගතිකත්වයෙන් යුත් සංස්කෘතියේ අනනා ලක්ෂණ හා ප්‍රවන්නා සමාජ බලපෑමේ යනාදීය ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය කරනු ලබන බලවේගයක් ලෙසින් ද ජනමාධ්‍ය වඩාත් අර්ථකාරී සමාජ බලපෑමක් සිදු කිරීමේ හැකියාවතින් යුතු වෙයි. ජනමාධ්‍ය ඔස්සේ වන අනර්ථකාරී බලපෑමෙන් මිදිම උදෙසා යම් සමාජයක වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් නිරමාණය වී පැවතීම අනිවාර්ය වනවා යේ ම ඒ සම්බන්ධයෙන් ග්‍රාහකයන් විෂයයෙහි පැවරෙන වගකීම ද යුතුපුළු තොවෙයි.

සමාලෝචනය

ජනමාධ්‍ය බලපෑම යන්න තුදෙක් ජනමාධ්‍යයේ අවශ්‍යතාව මත පමණක් ම නිරමාණය වන්නක් තොවේ. ජනමාධ්‍ය පාලනය කරන්නා වූ සමාජ දේශපාලනික හා සිම්කාරීන්වමය සාධකය මගින් ද ජනමාධ්‍ය බලපෑමේ ස්වරූපය තීරණය වෙයි. ජනමාධ්‍ය බලපෑම සපුරා වාරණය කිරීම ප්‍රායෝගික ව සිදු කළ හැක්කක් තොවේ. ඒ හේතුවෙන් ග්‍රාහකයා ජනමාධ්‍ය සංදේශ පිළිබඳ විශ්ලේෂණාත්මක හා අශ්‍රාක්මක ව අර්ථ ගන්වා ගැනීමේ මතා මාධ්‍ය සාක්ෂරතාවේන් (Media Literacy) යුතු වීම අත්‍යවශ්‍ය වෙයි.

அாக்டிவ வினாக்கள்

1. American Heritage Dictionary of the English Language, Fourth Edition (2009), *Audience Demographics*, Houghton Mifflin Company.

Retrieved from:

<http://www.answers.com/topic/audience+demographics> /

2. Wikipedia, the free encyclopedia, *Carl Hovland*.

Retrieved from: http://en.wikipedia.org/wiki/Carl_Hovland

3. Wikipedia, the free encyclopedia, *Selective Exposure*.

Retrieved

from: http://en.wikipedia.org/wiki>Selective_exposure_theory /

4. www.spreadingscience.com (2008), *The 5 steps to Adopting an Innovation*.

Retrieved from: <http://www.spreadingscience.com/our-approach/diffusion-of-innovations-in-a-community/3-the-5-steps-to-adopting-an-innovation/>